

**WEATHER FORECAST FOR 26<sup>th</sup> JANUARY 2018**  
**(Issued at 1200 noon on 25<sup>th</sup> January 2018)**

Mainly fair weather will prevail over most provinces of the island.

However showers or thundershower may occur at a few places in the Hambantota, Matara and Ratnapura districts after 2.00p.m.

Fairly strong gusty winds (up to 40 kmph) can be expected in Western and Sabaragamuwa provinces.

Colder nights and mornings can expect in the Northern, Eastern and North-central Provinces.

Misty conditions can be expected at some places in the island during the morning.

දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

කෙසේවෙතත්, හම්බන්තොට, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් ඇතිවිය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වේ.

දිවයිනේ උතුරු, නැගෙනහිර උතුරු මැද පළාත්වල ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් බලාපොරොත්තු විය හැක.

දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මිදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

**WEATHER FORECAST FOR SEA AREAS AROUND THE ISLAND DURING**  
**NEXT 24 HOURS (Issued at 1200 noon on 25<sup>th</sup> January 2018)**

Showers or thundershowers will occur at several places in the deep sea to the East of Sri Lanka. Mainly fair weather will prevail in other sea areas.

Winds will be northerly to north-easterly in direction in the sea areas around the island and wind speed will be 30-40 kmph.


The deep and shallow sea areas off the coast extending from Puttalam to Ambalangoda via Colombo and sea areas off the coast extending from Hambantota to Potuvil will be fairly rough at times as wind speed increase up to 50 kmph.

**ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.**  
**2018 ජනවාරි මස 25 වන දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදී.**

දිවයිනට නැගෙනහිර දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අනෙකුත් මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං උතුර සිට ඊසාන දක්වා වන දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.

පුත්තලම සිට කොළඹ හරහා අම්බලන්ගොඩ දක්වා සහ හම්බන්තොට සිට පොතුච්ඡේ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 50 ක් දක්වා වැඩි වන අතර එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් රළු වේ.



කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),  
 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (Department of Meteorology)

EMERGENCY OPERATIONS DIVISION

**RECEIVED**

Date : 2018/01/25

Time : 12 05 hrs

164

D (Op) DC/ADO

DISASTER MANAGEMENT CENTRE

